



ලංසු කැඳවීමයි

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

නව ගොඩනැගිලි සංකීර්ණය, ව්‍යවහාරික විද්‍යාපීඨය, II අදියර- I කොටස

සැලසුම් කිරීම හා ඉදිකිරීම ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

(කොන්ත්‍රාත් අංක - SU/CWP/01/133)

- (1) නව ගොඩනැගිලි සංකීර්ණය, ව්‍යවහාරික විද්‍යාපීඨය, II අදියර- I කොටස සැලසුම් කිරීම හා ඉදිකිරීම සඳහා යෝග්‍ය හා සුදුසුකම් ලත් ලංසුකරුවන්ගෙන් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් මිල ගණන් කැඳවනු ලැබේ. යෝජිත ව්‍යාපෘතියේ සැලසුම් කර ඉදිකිරීම සඳහා වූ ව්‍යාපෘති ඇස්තමේන්තුව රුපියල් මිලියන 475කි (VAT රහිත). කොන්ත්‍රාත් කාලසීමාව මාස 30 කි (දින 913).
- (2) ජාතික තරගකාරී මිලගණන් ක්‍රමය අනුව 04.07.2017 දින කැබිනට් අනුමැතිය ප්‍රකාරව, සැලසුම් කිරීම හා ඉදිකිරීම ක්‍රමය (Design & Build/Turnkey) අනුව ලංසු කැඳවනු ලැබේ.
- (3) මේ සඳහා වන ලංසු පත්‍රිකා 2018 පෙබරවාරි 22 සිට 2018 මාර්තු 07 දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය, තැපැල් පෙට්ටිය - 2, බෙලිහුල්ඔය, 70140, ලිපිනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (මූලධන හා සැලසුම් අංශය) කාර්යාලයේදී මිලදී ගත හැකිය. ඒ සඳහා ආපසු නොගෙවන රු.60,000/= ක මුදලක් මෙම විශ්වවිද්‍යාලයේ සරප් වෙත ගෙවිය යුතුය.
- (4) කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් ලැබීමට ලංසුකරු ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ CIDA-C2 හෝ ඉහළ ලියාපදිංචිය හා සැලසුම් කිරීම හා ඉදිකිරීම සඳහා පළපුරුද්ද සපුරා තිබිය යුතුය.
- (5) මුදල් ගෙවීමකින් තොරව ලංසු පත්‍රිකා පරීක්ෂා කිරීම හා වැඩි විස්තර ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (මූලධන හා සැලසුම් අංශය) වෙතින් ලබා ගත හැකිය (Tel- 045-2280031).
- (6) ඉදිරිපත් කරනු ලබන ලංසුව 2018 ඔක්තෝබර් 02 දක්වා වලංගු විය යුතුය.
- (7) සියළු ලංසු පත්‍රිකා සමඟ 2018 ඔක්තෝබර් 30 දක්වා වලංගු රු.5,600,000/= ක වටිනාකමකින් යුත් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවෙන් ශ්‍රී ලංකා මහබැංකුව අනුමත වාණිජ බැංකුවකින් හෝ ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලෙන් (CGF) ලබාගත් “ඉල්ලුවට ගෙවීම් කරන” (on demand) සහ “කොන්දේසි විරහිත” (unconditional) ලංසු ඇපකරයක් ඉදිරිපත් කළ යුතුය.
- (8) පූර්ව ලංසු රැස්වීම 2018 මාර්තු 08 දින පෙ.ව. 10.00 ට ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය, බෙලිහුල්ඔය, විශ්වවිද්‍යාල උපකුලපති කාර්යාලයේ දී පැවැත් වේ.
- (9) මුද්‍රා තබන ලද ලංසු පත්‍රිකා අධ්‍යක්ෂ (ප්‍රසම්පාදන) උසස් අධ්‍යාපන අංශය, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය, අංක 18, වෝඩ් පෙදෙස, කොළඹ 7, කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීමට කටයුතු කළ යුතු වේ.

- (10) 2018 මැයි 08 දින පෙ.ව. 11.00 දක්වා ලංසු පත්‍රිකා භාරගන්නා අතර ඉන් අනතුරුව වහාම ලංසු විවෘත කරනු ලැබේ. ලංසුකරුවන්ට හෝ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන්ට ලංසු විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි විය හැකිය.

උපකුලපති

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය,

තැපැල් පෙට්ටිය 02,

බෙලිහුල්ඔය

70140

2018 පෙබරවාරි 22